

ජාත්‍යන්තර මූල්‍ය අරමුදුලේ යාචන්කාලීන කිරීම මගින් ගෝලීය ආර්ථිකයේ පල්ලම් බයිම ඉස්මතු කරයි

IMF update highlights global economic slide

2013 ජූලි 11

ගොෂම්පුරුහි මූල්‍ය අරමුදුය පැන නැගි වසර 05 ගොෂම්පුරුහි වෙමින් තිබියදී, කළේක "සාමාන්‍යය" ලෙස සළකන ලද තත්ත්වයෙන් ලෝක ආර්ථිකය තව තවත් ඇත් වෙමින් තිබේ.

මෙම සතියේදී ජාමුං, පසුගිය වසර ආරම්භයේ පටන් පස්වන වතාවත් ලෝක ආර්ථිකය පිළිබඳව තමන් පල කළ පුරෝෂකරීත බාල්දු කළේය. යාචන් කාලීන කිරීමත් සමග නිකුත්කළ ප්‍රකාශය වැදගත් වන්නේ, පසුගිය දෙවසරේ වර්ධන බලාපොරොත්තු පිළිබඳව අධි තක්සේරුවක් පවත්වාගෙන යාම, ලෝක ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සැලකිල්ලට ගැනීමට අසමත් වීමේ ප්‍රතිපලය බවට ඇගැනුම් කර තිබීම නිසාය.

අප්‍රේල් මාසයේදී 2013 වසර සඳහා සියයට 3.3ක වර්ධනයක් පිළිබඳව අනාවැකි පල කිරීමෙන් පසුව ජාමුං දැන් එය 3.1 දක්වා පහත හෙළන ලද අතර 2014 සඳහා සිය පුරෝෂකරීතය සියයට 4 සිට 3.8 දක්වා පහත දැමීය.

පසුබැමට හේතු විශයෙන් එය සාධක කුනක් ගැන සඳහන් කර තිබුණි. එනම්, නැගි එන ආර්ථිකයන්හි බලාපොරොත්තු සුන් කරන ආර්ථික වර්ධන අනුපාතිකය, අඩු ඉල්ලුම හා විශ්වාසය පහත වැශේ ප්‍රතිපල වියෙන් යුතු පුරෝෂකලාපයේ පසුබැම අපේක්ෂා කළාට වැඩි මට්ටමක පැවතීම හා ආන්ඩුවේ වියදුම් ක්‍රියාව නිසා එක්සත් ජනපද ආර්ථිකයේ වර්ධනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා පහත වැශේ විය.

යාචන් කාලීන කිරීම සඳහන් කළ පරිදි ගොෂ්‍ය වර්ධනය කෙරෙහි බලපෑ "පැරණි අවධානම්" එලෙසම පවතිදී, "නැගි එන වෙළඳපොල ආර්ථිකයන්හි දිගුකාලීන වර්ධනයේ හැකියාවන් ද ඇතුළු නව අවධානම් හිස මසවා තිබේ. වෙනත් වෙනත් වැළින් කිවහොත්, යුතු පුරෝෂකයේ පසුබැම හා එක්සත් ජනපදයේ පහල වර්ධනය අඛණ්ඩව පවතිදී, මෙම ආර්ථිකයන්ගේ වර්ධනයට වාසේදායක බලාපොරොත්තු කිසිවක් නොමැති වීමයි. යුතු කළාපය 2013දී සියයට 0.5න් හැකිලි යන අතර 2014දී යන්තම් සියයට 1 වර්ධනයක් පමණක් අපේක්ෂා කෙරේ.

පුරෝෂකයේ හැකිලීම රීතියා පර්යන්තයේ රටවල පසුබැම් නිමැවුමක් පමණක් නො වේ. ජාමුං ප්‍රධාන අර්ථගාස්තුයු මිලිටර බිලැන්වාරඩ් පැවසු පරිදි අරවුව වියයෙන් පවතින ජර්මනිය හා ප්‍රජාසා යන රටවල පවා ඇත්තේ, "අනාගතය පිළිබඳව පොදු විශ්වාසය පහත වැශීමකි" යනුවෙනි. එම ප්‍රකාශය රේලය දිනයේ ජර්මානු කාර්මික නිමැවුම මැයි මාසයේදී සියයට 1න් පහත වැශීමත් සමග සනාථ විය. එය බලාපොරොත්තුවේ මට්ටමට වඩා දෙගුනයක පහල යාමකි.

විනයේ, ඉන්දියාවේ හා බ්‍රිසිලයේ අඩු වර්ධන වෙශයෙන් නිශ්චිත හේතු පවතින්නේවී නමුත්, සමස්ත ප්‍රවනතාවේ යටින් දිවෙන මන්දාගාලීත්වය භුදේක් ව්‍යුත් සංයිද්ධියක් නොවන බව බිලැන්වාරඩ් පෙන්තුම් කළේය. "මෙම රටවල් අරමුදුයට පෙරරුවු පෙන්තුම් කළ වෙශයෙන් වර්ධනය නොවන බව පැහැදිලි" යයි මහු කියා සිටියේය.

යාචන්කාලීන කිරීමත් සමග විනයේ වෙළඳාම පිළිබඳ සංඛ්‍යා ලේඛන සහනක් කලේ ජුනි මාසයේදී එරට කිරෝත පෙර වසර හා සසඳන කළ සියයට 3.1න් පහත වැශී ඇති බවය. ඒ, 2013 වසරේ පලමු කොටසේදී සියයට 10.4ක සාමාන්‍යකින් වර්ධනය වීමෙන් පසුවය.

කෙසේ හෝ විනය ඇතුළු රීතියා "නැගිලි වෙළඳපොලවල්" තම ප්‍රධාන අපනායන වෙළඳපොලවල් ලෙස එක්සත් ජනපදය හා යුතු පුරෝෂකය මත රඳා පැවති තතු හමුවේ, ලෝක ආර්ථිකයේ ප්‍රසාරනය සඳහා එම රටවල් නව පදනමක් සම්පාදනය කරනු ඇති බවට පැවති මතිය හැම විටම ප්‍රබන්ධයක් විය. එහෙත් මූල්‍ය අරමුදුයෙන් ඉක්තික්තේ, විශේෂයෙන්ම වින ආන්ඩුව විසින්, ක්‍රියාවත නැගි අසාමාන්‍ය මූදල් හා මූල්‍ය පිළිවෙත් හේතුකොටගෙන එය යම් කාලයක් පවත්වාගෙන යා හැකි විය.

වින බලධාරීහු, බොලර බිලියන 500ක් පමණ වන උත්තේත්තක පැකෙළුපයක් ලිහා හැරිය අතර විශේෂයෙන්ම ප්‍රාදේශීය බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ, ආයෝජන ව්‍යාපෘතින් වේගවත් කිරීම පිනිස, නය ප්‍රසාරනයක් ද ආරම්භ කළහ. මෙහි ප්‍රතිපල

වශයෙන් වින ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයට නයෙහි අනුපාතය 2008දී තිබුණු සියලට 115 සිට 173 දක්වා ඉහළ ගියේය. ඒ සමඟ ම, 2007දී සියලට 42ක්ව පැවති දළ දේශීය නිෂ්පාදිතයෙන් ආයෝජනයේ පංගුව, 2013දී සියලට 47 දක්වා ඉහළ තැගැනී.

උත්තේෂක පියවර පාදක වූයේ අවසානයේදී යුරෝපය හා එක්සත් ජනපදය, අපනයනයේ නව ප්‍රසාරනයක් ඇති කළ හැකි අයුරින් ප්‍රකාශනිතයේ වනු ඇතැයි යන උපකලුපනය මතය. එහත් එක්සත් ජනපද ආර්ථිකයේ එකතුනේ පල්වීමෙන්, යුරෝපයේ හැකිලීමෙන් අර්ථය වූයේ විනයේ ප්‍රසාරනාත්මක නය ප්‍රතිපත්තිය තවදුරටත් තිරසාර නොවන බවයි. දැන් ඔවුන් එය මුළුවිනි තද කිරීමේ පිළිවෙතකින් විස්තාපනය කර ඇත.

ජාම්පා යාවත්කාලයේ සමස්ත වැදගත්කම නම්, පොදු ප්‍රසාරනයක් සඳහා පදනම සම්පාදනය කිරීමේ කිසිදු ක්ෂේත්‍රයක් ලේඛ ආර්ථිකය තුළ නොමැති බව හා අනාගතයේදී වත් එවැන්නක් වර්ධනය වීමේ කිසිදු බලාපොරාත්තුවක් නොමැති බව එයින් ඉස්මතු කෙරෙන බැවින්ය.

තවද මූදල් වෙළඳපොල තුළට මාසයකට බොල් බිලියන 85 බැහින් පොම්ප කරන එක්සත් ජනපද ගෙඩරල් මහ බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ පිළිවෙත ආපසු හැරවීමේ පියවර ගැනීමත් සමග නව මූල්‍ය අර්බුදයක් හටගැනීමේ වැඩිහිටි අවසානමක් පිළිබඳ පහැදිලි ඇගුවුම් පවතියි.

අධස්ත ආර්ථිකයේ එකතුනේ පල්වීම නැත්තම් ඉතා පහත් වර්ධන අනුපාතිකයන් හමුවේ එක්සත් ජනපද කොටස වෙළඳපොල වාර්තාගත මට්ටම් කරා නැගීමේදී මුළු ක්‍රියාකළාපයක් ඉටුකළේ මෙම අතිශයින් ලාභ මුදල් සම්පාදනයයි. මේතාක් දුරට ඉහළ කොටස මිල ගනන් ප්‍රතිච්චාගෙන ගොස් ඇත්තේ ඉහළ ලාභ මිනිනි. එය, ප්‍රසාරනය වන වෙළඳපොලවල ප්‍රතිපල වශයෙන් ආදායම වර්ධනය වීමට වඩා දරුණු වියදීම් ක්ෂේපාදුවේ ප්‍රතිපලය විය.

එහත් වෝල් ස්ට්‍රේට් ජ්‍රේනලයේ මැත වාර්තාවකට අනුව, ව්‍යාපාරයන්ට ලාභ තිරසාර කිරීම සඳහා ආදායමේ වැඩිවීමක් අවශ්‍ය කෙරෙන තතු තුළ මෙම ක්‍රියාවලිය අවසානයකට පැමිනිය හැක. එස්ඇන්ඩීසි 500 දරුණකයට අයත් සමාගම්වල ආදායම දෙවනි කාර්තුව තුළ වසරකට පෙර පැවති තත්ත්වය හා සසදන

කළ වැඩිවේ යයි බලාපොරාත්තු වන්නේ යන්තම සියලට 1න් පමණි.

පසුහිය මාසයේදී ගෙඩරල් මහ බැංකු සහාපති බෙන් බර්නාන්කේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩ සටහන අඩු කිරීමට බලාපොරාත්තු වන බව ඇගුවීමත් සමග වෙළඳපොලවල් බැංකිමත් පසුව යලි ඉහළ යාමට පටන්ගෙන තිබෙන අතර එම පිළිවෙත සැබැවින්ම ක්‍රියාවට නැගීමේදී ප්‍රකාශනය යලින් පනැශුන්විය හැකිය.

මූල්‍ය උත්තේෂක පිළිත අයුරින් හෝ ආපසු හැරවීම, රැනියා නැගී එන හා සංවර්ධනය වන ආර්ථිකයන් කෙරෙහි මූලික බලපැමක් ඇතිකළ හැකිය. එම රටවලින් ඉවත් වන මූදල් ප්‍රවාහය ආපසු එක්සත් ජනපදය වෙත හැරීමට පටන්ගැනීමෙන් එසේ විය හැක. යම් ආකාරයක ප්‍රවේශම් සහගත හාජාවක් යොදා ගනීමත් ජාම්පා අනතුරු අගවන්නේ, “දිග කාලයක් අල්ලා සිටි නයෙහි වේගවත් වර්ධනය තුළ, නැගී ආ බෙලහින වර්ධනයක් පිළිබඳ බලාපොරාත්තු හා උරුමයේ විහාර ගැවුපු, මූල්‍ය ස්ථාවරත්වයේ අවදානම” ඉහළ නැගීමට තුවුදිය හැකි බවයි.

මහ බැංකුව ප්‍රමානාත්මක ලිහිල් කිරීම ඉවත් කිරීමට පටන් ගතහාත්, නැගී එන වෙළඳපොලවල මූදල් අවප්‍රමානයන් හා එවායේ ප්‍රාග්ධනය වේගයෙන් ඉවතට ගෘගාමට තුවුදෙනු ඇති අතර එවත් තත්ත්වයක්, ආපසු හැරී එක්සත් ජනපදයේ වෙළඳ පොලට පහරදීම නිසා මූල්‍ය අර්බුදයක් ප්‍රපුරා යාමට හොඳම ඉඩ තිබේ.

ආර්ථික වාතාවරනයේ ක්ෂේත්‍රික හැරීම් කුමක් වූවත්, ජාම්පා අලුත්ම වාර්තාව, දුරදිග යන දේශපාලන වැදගත්කමක් අත්තර්ගතකර ගතියි. කිසිදු පැත්තිකින් අර්ථවත් ආර්ථික ප්‍රකාශනයක් පිළිබඳ බලාපොරාත්තුවක් නොමැති තත්ත්වයන් තුළ එය සලකුනු කරන්නේ, වැඩිහිටි විරෝධියාව, වැළුප් ක්ෂේපාදු හා සමාජ සේවාවන් කැඳීම තිත්‍ය පිළිවෙතක් බවට පත්වෙන බවයි.

පාලක පන්තින් විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ප්‍රතිච්චේලවයේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව, පොදු අයිතිය හා බැංකුවල ද ප්‍රමුඛ සංගතයන්ගේ ද ප්‍රජාතන්ත්‍ර පාලනය පිහිටුවීමෙන් අරඹා, සමාජවාදී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන කමිකරුවන්ගේ ආනුඩුවක් පිහිටුවීම අරමුණු කරගත් තමන්ගේම ස්වාධීන අවශ්‍යතා හා දේශපාලන ක්‍රියාමාර්ගයක් සඳහා කමිකරු පත්තිය සටන් වැදිය යුතුය.

නික් බ්‍රිමිස්